




ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1995 අංක 36 දරන
ආරක්ෂක බදු (සංශෝධන) පනත

[සභානායක සඳහන් කළේ 1995 දෙසැම්බර් මස 29 වන දින]

ආණ්ඩුවේ නීත්‍යානුකූල පරිදි මුද්‍රණය කරන ලදී

1995 දෙසැම්බර් මස 29 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
 ආණ්ඩු පනුයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ 01, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ගත හැකිය.

මිල : ශ්‍රී 60 කි.

පැයුම් ගාස්තුව : රු. 2.00 කි.

1995 අංක 36 දරන ආරක්ෂක බදු (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1995 දෙසැම්බර් මස 29 වන දින]
එච්. ඩී. — ඩී. 63/95

1991 අංක 52 දරන ආරක්ෂක බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සාර්ව්ත්‍රිකයාණන් විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1995 අංක 36 දරන ආරක්ෂක බදු (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. ප්‍රකාශිත නාමය.

2. මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන, 1991 අංක 52 දරන ආරක්ෂක බදු පනතේ දීර්ඝ නාමයේ “පිළිවෙලින්, 1992 ජනවාරි මස 1 වන දිනයෙන්, 1993 ජනවාරි මස 1 වන දිනයෙන්, 1994 ජනවාරි මස 1 වන දිනයෙන් සහ 1995 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භ වන වර්ෂ සඳහා ආරක්ෂක බද්දක් පැනවීම” යන වචන හා ඉලක්කම් වෙනුවට, “පිළිවෙලින්, 1992 ජනවාරි මස 1 වන දිනයෙන්, 1993 ජනවාරි මස 1 වන දිනයෙන්, 1994 ජනවාරි මස 1 වන දිනයෙන්, 1995 ජනවාරි මස 1 වන දිනයෙන් සහ 1996 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භ වන වර්ෂ සඳහා ජාතික ආරක්ෂක බද්දක් පැනවීම” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ දීර්ඝ නාමය මෙසින් සංශෝධනය කරනු ලැබේ.

1991 අංක 52
දරන
පනතේ
දීර්ඝ
නාමය
සංශෝධනය
කිරීම.

3. (1) ප්‍රධාන ප්‍රඥප්තියේ සහ වෙනත් යම් ලිඛිත නීතියක —

(අ) “ආරක්ෂක බදු පනත” යන වචන වෙනුවට, “ජාතික ආරක්ෂක බදු පනත” යන වචන; සහ

(ආ) “ආරක්ෂක බද්ද” යන වචන වෙනුවට, “ජාතික ආරක්ෂක බද්ද” යන වචන

ආදේශ කරනු ලැබිය යුතු ය.

“ආරක්ෂක බදු පනත” සහ “ආරක්ෂක බද්ද” “ජාතික ආරක්ෂක බදු පනත” සහ “ජාතික ආරක්ෂක බද්ද” යන වචන හඳුන්වනු ලැබිය යුතු බව.

(2) යම් දැන්වීමක, නිවේදනයක, ගිවිසුමක, දැනුම් දීමක හෝ වෙනත් ලේඛනයක “ආරක්ෂක බදු පනත” සහ “ආරක්ෂක බද්ද” සම්බන්ධයෙන් වන සෑම සඳහන් කිරීම, පිළිවෙලින් “ජාතික ආරක්ෂක බදු පනත” සහ “ජාතික ආරක්ෂක බද්ද” සම්බන්ධයෙන් කරන ලද සඳහන් කිරීම කියවා තේරුම් ගනු ලැබිය යුතු ය.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 3 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙසින් සංශෝධනය කරනු ලැබේ:—

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ—

(අ) “1994 ජනවාරි මස 1 වන දිනයෙන් සහ 1995 ජනවාරි මස 1 වන දිනයෙන්” යන වචන හා ඉලක්කම් වෙනුවට “1994 ජනවාරි මස 1 වන දිනයෙන්, 1995 ජනවාරි මස 1 වන දිනයෙන් සහ 1996 ජනවාරි මස 1 වන දිනයෙන්” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන්; සහ

ප්‍රධාන
ප්‍රඥප්තියේ
3 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

(ආ) "(පිරිවැටුම් බදු පනතේ 5 වන වගන්තියේ අර්ථනුකූලව) ඒ කාර්තුව සඳහා ඒ තැනැත්තාගේ පිරිවැටුම් මින," යන වචන වෙනුවට, "(පිරිවැටුම් බදු පනතේ 5 වන වගන්තියේ අර්ථනුකූලව) ඒ කාර්තුව සඳහා ඒ තැනැත්තාගේ පිරිවැටුම් ගෙව එහි කොටසක් මින" යන වචන ආදේශ කිරීමෙන් ;

(2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියෙහි —

(i) ඒ උපවගන්තියේ (ආ) ඡේදයෙහි "අපනයනය කිරීම සඳහා යම් භාණ්ඩයක් හැඳිමෙහි ලා ඒ තැනැත්තා විසින් පාවිච්චි කිරීම සඳහා" යන වචන වෙනුවට, "අපනයනය කිරීම සඳහා යම් භාණ්ඩයක් ඒ තැනැත්තා විසින් නිෂ්පාදනය කිරීමෙහි ලා ගෝ නිෂ්පාදනය කිරීම සඳහා පාවිච්චි කිරීම පිණිස" යන වචන ආදේශ කිරීමෙන් ;

(ii) ඒ උපවගන්තියේ (ඇ) ඡේදයෙහි "ඒ භාණ්ඩය ආනයනය කරන තැනැත්තා විසින් විකිණීමෙන් ලැබෙන මුදල ; සහ" යන වචන වෙනුවට, "ඒ භාණ්ඩය ආනයනය කරන තැනැත්තා විසින් විකිණීමෙන් ලැබෙන මුදල ;" යන වචන ආදේශ කිරීමෙන් ;

(iii) ඒ උපවගන්තියේ (ඈ) ඡේදයෙහි "ඒ භාණ්ඩය යම් අපනයනකරුවකුට විකිණීමෙන් ලැබෙන මුදල" යන වචන වෙනුවට "ඒ භාණ්ඩය යම් අපනයනකරුවකුට විකිණීමෙන් ලැබෙන මුදල ;" යන වචන ආදේශ කිරීමෙන් ;

(iv) ඒ උපවගන්තියේ (ඈ) ඡේදයට අක්ෂිතව ම, පහත දැක්වෙන ඡේද එකතු කිරීමෙන් :—

"(අ) ආනයනය කරනු ලබන යම් භාණ්ඩයක්, ඒ භාණ්ඩය—

(i) ප්‍රදර්ශනයක ප්‍රදර්ශනය කිරීම ;

(ii) අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද යම් ව්‍යාපෘතියක, ශ්‍රී ලංකාව තුළ තාවකාලික වශයෙන් පරීක්ෂණය කිරීම ;

(iii) ඒ භාණ්ඩයට ශ්‍රී ලංකාව තුළ කරනු ලබන අලුත් වැටියා කටයුතු කිරීමේ කාර්යය ; හෝ

(iv) වෙනත් යම් සමාන කාර්යයක් සඳහා ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බවට සහ ඒ භාණ්ඩය ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලැබූ දින සිට එක් වර්ෂයක කාලයක් ඇතුළත ඒ තැනැත්තා විසින් ඒ භාණ්ඩය නැවත නැවත කරනු ලබන බවට, දේශීය ආදායම් කොමිෂන් ජනරාල්වරයා හැකිමට පත්වන පරිදි බර්පු කරනු ලැබුවහොත්, ඒ භාණ්ඩයේ වරිතාකම ;

(ඊ) යම් තීරු බදු රහිත සාප්පුවක් විකිණීම සඳහා ඒ තැනැත්තා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමතය ඇතිව ආනයනය කරන ලද යම් රත්රන් ප්‍රමාණයක් වටිනාකම ; සහ

(උ) ආනයනය කරනු ලබන යම් භාණ්ඩයක් ආනයනය කිරීමට පෙරාතුව, අලුත්වැඩියා කිරීම පිණිස ඒ භාණ්ඩය ශ්‍රී ලංකාවෙන් බැහැර ගෙන ගොස් ඇති බවට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා හැකිමිනි සත්‍යවන පරිදි සිප්පු කරනු ලැබුවහොත්, ඒ භාණ්ඩයේ වටිනාකම. ”.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
4 වන
වගන්තිය
සංශෝධනය
කළේ.

෧. ප්‍රධාන ප්‍රඥප්තියේ 4 වන වගන්තියේ (ඉ) ඡේදය ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන ඡේද අදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙසේ සංශෝධනය කරනු ලැබේ:—

“(ඉ) 1995 ජූලි මස 1 වන දින හෝ එදිනට පසුව, එහෙත් 1998 ජනවාරි මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන කාලීන කාර්තුවක් සඳහා ම —

(i) ඒ කාර්තුවේ දෙවන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, ඒ කාර්තුවේ පළමුවන මාසය සඳහා ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් බිංයයි සහරසමාරකට සමාන මුදලක් ;

(ii) ඒ කාර්තුවේ තුන්වන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, සහ ඒ කාර්තුවේ දෙවන මාසය සඳහා ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් බිංයයි සහරසමාරකට සමාන මුදලක් ;

(iii) ඒ කාර්තුවේ අවසානයට ඉක්බිතිව ම එළඹෙන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, මේ ඡේදයේ (i) වන අනුඡේදයේ සහ (ii) වන අනුඡේදයේ විධිවිධානවලට අනුකූලව ඒ තැනැත්තා විසින් ගෙවන ලද මුදල්වල එකතුව, ඒ කාර්තුව සඳහා සිළු විසින් ගෙවිය යුතු බදු මුදලින් අඩු කරනු ලැබූ මුදල ;

(ඊ) 1998 ජනවාරි මස 1 වන දින හෝ එදිනට පසුව, එහෙත් 1997 ජනවාරි මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන කාලීන කාර්තුවක් සඳහා—

(i) ඒ කාර්තුවේ දෙවන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, ඒ කාර්තුවේ පළමුවන මාසය සඳහා—

(අ) යම් පිරියත, යන්ත්‍ර හෝ උපකරණ ආනයනය කිරීමෙන් හෝ හැදීමෙන් ලැබෙන පිරිවැටුම කොටන, ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් බිංයයි සහරසමාරකට ; සහ

(ආ) යම් පිළියක, යන්ත්‍ර හෝ උපකරණ ආනයනය කිරීමෙන් හෝ සෑදීමෙන් ලැබෙන ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට දෙකකට සමාන මුදලක් ;

(ii) ඒ කාර්තුයේ තුන්වන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, ඒ කාර්තුයේ දෙවන මාසය සඳහා —

(අ) යම් පිළියක, යන්ත්‍ර හෝ උපකරණ ආනයනය කිරීමෙන් හෝ සෑදීමෙන් ලැබෙන පිරිවැටුම තොවන ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට හතර හමාරකට ; සහ

(ආ) යම් පිළියක, යන්ත්‍ර හෝ උපකරණ ආනයනය කිරීමෙන් හෝ සෑදීමෙන් ලැබෙන ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට දෙකකට සමාන මුදලක් ; සහ

(iii) ඒ කාර්තුයේ අවසානයට ඉක්බිතිව ම එළඹෙන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, මේ ඡේදයේ (i) වන අනුඡේදයේ සහ (ii) වන අනුඡේදයේ විධිවිධානවලට අනුකූලව ඒ තැනැත්තා විසින් ගෙවන ලද මුදලට එකතුව ඒ කාර්තුව සඳහා ගෙවිය යුතු බදු මුදලින් අඩු කරනු ලැබූ මුදල."

ප්‍රධාන
ප්‍රඥප්තියේ
59 වගන්තිය
සංශෝධනය
කිරීම.

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 59 වගන්තියේ (i) වන උපවගන්තියේ "සියයට තුනහමාරකට සමාන මුදලක්" යන වචන වෙනුවට "යන මුදල් පමණ මත, මේ පනතේ උපලෝඛනයේ දක්වා ඇති උචිත අනුපාතය අතර අගයනය කරන ලබන මුදලක්" යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙසින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
10 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 10 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

(1) "බැංකුකරු" යන්නෙහි අර්ථකථනයට ඉක්බිතිව ම පහත දැක්වෙන අර්ථකථනය එකතු කිරීමෙන් :—

"ශ්‍රී ලංකා මිහි බැංකුව" යන්නෙන්, මුදල් නීති පනත යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා මිහි බැංකුව අදහස් වේ ; තව ද

(2) "සාදන" යන්නෙන් අර්ථකථනයට ඉක්බිතිව ම පහත දැක්වෙන අර්ථකථනය ඇතුළත් කිරීමෙන් :—

"පිළියක, යන්ත්‍ර හෝ උපකරණ" යන්නට, (203 වන අධිකාරය වන) මෝටර් වාහන පනතේ අර්ථකථනය කර ඇති පරිදි, යම් මෝටර් රථයක් මෝටර් කෝච් රථයක් හෝ ලොරියක් ඇතුළත් නොවේ.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ උපලේඛනය මෙහිත් අවිත් කරනු ලබන අතර, එ වෙනුවට සහන දැක්වෙන උපලේඛනය ආදේශ කරනු ලැබේ :—

ප්‍රධාන ප්‍රඥප්තියේ උපලේඛනය ප්‍රතික්ෂේප කළේය.

උපලේඛනය

(අ) එන සහ (ආ) වගන්ති

එම පනත අදාළ වන සහ කැපවීමකින් තොරව පිරිවැදුම් සම්පත්තියෙන් අදාළ වන පිළිබඳ දැනුම් දීම.

කාලසීමා

අනු ප්‍රමාණය

1. 1992 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භ වන කාර්තුව සඳහා ... සියයට 1
2. 1992 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන කාර්තුව සඳහා ... සියයට 2.5
3. 1992 ජූලි මස 1 වන දින පෙර රඳිනට පසුව, එසේත් 1994 ජනවාරි මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන යම් කාර්තුවක් සඳහා ... සියයට 3
4. 1994 ජනවාරි මස 1 වන දින පෙර රඳිනට පසුව, එසේත් 1995 ජූලි මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන යම් කාර්තුවක් සඳහා ... සියයට 3.5
5. 1995 ජූලි මස 1 වන දින පෙර රඳිනට පසුව, එසේත් 1996 ජනවාරි මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන යම් කාර්තුවක් සඳහා ... සියයට 4.5
6. 1996 ජනවාරි මස 1 වන දින පෙර රඳිනට පසුව, එසේත් 1997 ජනවාරි මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන යම් කාර්තුවක් සඳහා—
 - (අ) යම් පිරිසක, සන්ත්‍ර පෙර උපකරණ ආනයනය කිරීමෙන් පෙර හැඳිමෙන් ලැබෙන පිරිවැදුම් නොවන පිරිවැදුම් මත ... සියයට 4.5
 - (ආ) යම් පිරිසක, සන්ත්‍ර පෙර උපකරණ ආනයනය කිරීමෙන් පෙර හැඳිමෙන් ලැබෙන පිරිවැදුම් මත ... සියයට 5.5.

7. යම් පනතක් සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

අනනුකූලතාවක් ඇතිවීම සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බව.

කාර්මිකයන්ගේ සංඛ්‍යාව වැඩි වීමත් සමඟම පාලන ක්‍රමයන් වැඩි වීමත් සමඟම (දේශීය) රු. 370 ක් (දේශීය) රු. 1,160 ක්. අංක 32, ප්‍රාන්ත මණ්ඩලයේ මධ්‍යම, ලෝකයේ සංඛ්‍යාව 01. රජයේ ප්‍රධාන කාර්යාලයේ ප්‍රධානියා මෙම කාර්මිකයන්ගේ දෙපාර්තමේන්තුවේ 15 වැනි දිනට පෙර දායක වූයේ අතිශයින්ම වැදගත් වූයේ එයින් සිදුවන සහන සහ ආර්ථිකය වැඩිවීමයි.